

පනතා අහිලාශයන්ට වඩාත් සංවේද හි ලංකාවේ ප්‍රාථමික සොඛන ක්ෂේත්‍රයේ අනාගත දැක්ම

විශ්වාස සේවාවක සඳහා දැනුම්හි තා ක්‍රියාලාංශ ප්‍රතිපාදන කමිෂනක

දැනට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සඳහා අවකාශ මානව සම්පත් තිබූ කිරීමට හා අභ්‍යන්තර ව වැඩිහිළුණු කිරීමට සංවිධානක්මක ප්‍රභූණු වැඩිපිළිවෙළක් ක්‍රියාත්මක වන බව සැලැස් ය. එහෙතු ප්‍රාථමික සෞඛ්‍ය සේවාව කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමත් සම්ග අදාළ සේවා ලබා දීම සඳහා දැනට ඇති මානව සම්පත (වෙළඳවරුන්, හෙදියත් ඇතුළු අනෙකුත් විවිධ ගේණිවල සෞඛ්‍ය කාර්යමන්ඩල) ඒ සඳහා විශේෂයෙන් ම සූදානම් කිරීම කළ යුතු ව ඇත. එහි ලා සම්ස්ක සෞඛ්‍ය කාර්යමන්ඩලය ම ආවරණය වන පරිදි විශේෂ ප්‍රභූණු වැඩිසහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අදහස් කර සිටී. මෙහි දී විශේෂයෙන් ම බාහිර රෝගී අංශවල ලුලික රෝග පරික්ෂා හා ප්‍රතිකර විධි පිළිබඳව වන ප්‍රවුල් වෙළඳ විද්‍යාව (Family Medicine) නම් විෂය පරිය කෙරෙහි වැඩි අවධානය යොමු කෙරෙනු ඇත.

දුනට වෙවදා පිය, හේද විද්‍යාල ඇතුළු බොහෝමයක් සෞඛ්‍ය වෘත්තික ප්‍රජාත්‍යා ආයතන තුළ අදාළ පාස්මාලා විමසීමේ දී පෙනී යන්නේ පුදෙක් ද්විතීයික හා තාතියික මට්ටමේ වෙවදා සත්කාර සේවා කෙරෙහි වැඩි අවධානය ගොඟු වන බවයි. වෙවදා හා හේද ශිෂ්‍ය සායනික ප්‍රජාත්‍යාවේ ද 90%ක චට වඩා සිදු වන්නේ ශික්ෂණ රෝහල් තුළ ය. ප්‍රාථික සෞඛ්‍ය සේවාව පිළිබඳ දිහා අවධියේ දී ලැබෙන අන්දකීම් දුනට ඉතා අඩු ය. පුදෙක් සහ කිහිපයක ප්‍රජාත්‍යාවක් මිස, බිම මට්ටමේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ සෞඛ්‍ය ගැටුණ හා ඒවා, බිම මට්ටමේ ද කළමනාකරණය කරන ආකාරය පිළිබඳව ලැබෙන ප්‍රජාත්‍යාව ඉතා අල්ප ය. හේද ප්‍රජාත්‍යාව සම්බන්ධයෙන් ද තත්ත්වය එසේ ම ය. ප්‍රජා වෙවදා විද්‍යාව (Community Medicine) ව්‍යුහය ද ප්‍රමුඛ ව ඔයයෙන් සම්බන්ධ වන්නේ මාතා හා මළු සෞඛ්‍ය හා බෝ වන රෝග නිවාරණය ඇතුළු ප්‍රජා සෞඛ්‍ය මාත්‍යකාවලිනි. එනිසා ප්‍රාථික සෞඛ්‍ය සේවා පිළිබඳ ප්‍රජාත්‍යාවක් ලබා දීම දුනට ත්‍රියාත්මක වන සෞඛ්‍ය වෘත්තික ප්‍රජාත්‍යා තුළ හිඹැසක් පවතින බව ද අවබෝධ කරගත යුතු ය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේමත් සමග වෙවදු, හෙද ඇතුළු සෞඛ්‍ය වාත්තික පායමාලාවලට ප්‍රාථමික වෙවදු සේවා පිළිබඳ දැනුම හා කුසලතා වැඩි වශයෙන් අන්තර්ගත කිරීමට දැනුමතක් කුපුරු ගොදා ඇත. ඒ අනුව ඉදිරියේ දී තිබූ වන වෙවදු පරමිතරාවන් ප්‍රාථමික සෞඛ්‍යය පිළිබඳ ප්‍රත්‍යක්ෂයෙන් ලද අවබෝධය ඇති ව සේවයට එක් වනු ඇති ව්‍ය ද දැනට සේවයේ නිරත ව සිටින වෙවදුවරුන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ලබා දීමේ දී ඇති කරගත යුතු කුසලතා හා Essential Services Package වැනි නව සේවා මොවලයන් පිළිබඳ ප්‍රමාණවත් දැනුවත් කිරීමකට ලක් කළ යුතු වේ. මෙහි ලා දැනුවත් කිරීමකට වඩා ප්‍රමුඛ විය යුත්තේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවෙහි වැදගත්කම පිළිබඳව සමස්ත සෞඛ්‍ය කාර්යමල්භවයේ ආකල්පමය වෙනසක් ඇති කරලිම ය.

මෙ අතර ම මෙතක් හේද කාර්යම්ඩල අනුපුක්ත නො කෙරුණ ප්‍රාථමික සෞඛ්‍ය සහ්කාරීකක (පෙර දී මධ්‍යම බෙහෙත් ගාලා යනුවෙන් තැදින්වූණු එම ආයතනවල ක්‍රියාත්මක වන්නේ බාහිර රෝගී අඟ පමණි.)වලට හේදයන් පත් කිරීම, ප්‍රාදේශීය රෝහල්වලට අනුපුක්ත කෙරෙන වෙදාළු තීලධාරීන් සංඛ්‍යාව ද ඉහළ ද්‍රීම් ඇදි මානව සම්පත යෙදාවෙම් වැඩියුණු කිරීම් සිදු වනු ඇතු. මිට අමතර ව ප්‍රජාව වෙත ගොස් සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමටත මහඳු හා එක්තැන් තු රෝගීන් සඳහා තීවෙස් වෙත ගොස් සේවා සැපයීමටත් ප්‍රජා සෞඛ්‍ය හේදයන් වශයෙන් වාත්තිය කාණ්ඩයක් ද බිජි වනු ඇතු. මළු අවස්ථාවේ දී දහන රෝහල් සේවයේ තියුණු හේද තීලධාරීන් ම විශේෂ ප්‍රහුණුවකින් පසු අදාළ කාර්යය සඳහා යෙද්වීමට පැහැදිලි යුතු

2017 වසරේ සෞඛ්‍ය අමාත්‍යෙහි සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යෙහි යටතේ සේවයේ නිපුණ වෙදාවරුන් සංඛ්‍යාව 19,800ක් හා හෙද කාර්යමන්ධිලය 45,480ක් වේ. එනමුදු දූනවමත් අවශ්‍ය කරන අවම වෙදාවරුන් සංඛ්‍යාව දළ වශයෙන් 5000කි. හෙදියන් සංඛ්‍යාව දළ වශයෙන් 20000කි. අනෙකත් කාර්යමන්ධිල සැලකවූ ද අඩු වැඩි වශයෙන් උග්‍රතාවන් දක්නට ඇත. ලංකාවේ සියලුම ම වෙදා පිටිවල වාර්ෂික ප්‍රතිදානය (Output) වෙදාවරුන් 1200ක් පමණ වන අතර සාමාන්‍යයෙන් වසරකට වෙදාවරු 400ක් පමණ විශ්‍රාම යති. මේ අනුව අදාළ සියය පිළිවීමට සැහෙන කළක් ගත වනු ඇත. අනෙකත් සෞඛ්‍ය සේවා කාර්යමන්ධිල පිළිබඳව සැලකීමේදී ද තත්ත්වය මිත සමාන ස්වරූපයක් ගනී. එම්බුඩ්ම් ක්‍රියාත්මක ව්‍යවස්ථා සිංහල විෂය ආර්ථික ව්‍යවසාව ව්‍යවසාව ව්‍යවසාව ව්‍යවසාව ව්‍යවසාව ව්‍යවසාව

මෙම අභියෝගයට ආකාර 2කින් මූහුණ දිය හැකි වනු ඇත. එකක් සේවා පුද්ගල් වීම් සමග මතු වන අනාගත කාර්යම්බල අවශ්‍යතා තක්සේරු කර එම හිගයන් පියවීමට ප්‍රහුණු වීම් කියාවලිය තුළ වෙනස්කම් (බද්වාගැනීම් වැඩි කිරීම හා ප්‍රහුණු පායමාලා කාර්යක්ෂම කිරීම) ඇති කිරීමයි. මෙහි දී වෙබූඩ් පිය ප්‍රහුණුව මෙන් ම, හෙද විද්‍යාල, අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් ප්‍රහුණු කරන පළාත් ප්‍රහුණු මධ්‍යස්ථාන ආදි ඉලක්ක විය යුතු ය. වියෙළුමෙන් ම පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්, රසායනාගාර තාක්ෂණ දිල්පින් හා ඕනෑම විද්‍යාල් වැඩි ටොරු පාඨ තී

අනෙක් ප්‍රවේශය වන්නේ පවත්නා කාර්යම්පිලයෙන් සේවාවන් තාප්ත කළ හැකි වන සේ කුමවේද සැකසීමයි. මෙහි දී වගකීම් ප්‍රවාමාරුව (Task Shifting) වැනි කුම විධී හාවිතාව තුළින රුකුලක් ලබාගත හැකි වනු ඇත. තුනන මානව සම්පත් කළමනාකරණ කුමවේද, සෞඛ්‍ය ගෝධියි නෑත ප්‍රාග්ධන දී යුතු වි ඇත. ඩිජිටල් මූල්‍ය සිද්ධාන්ත සේවාවෙහි



මානව සිම්පත් අවගතකාව පෙරයීම් කර ඒ සඳහා නිර්දේශ හා මාර්ගය්පදේශන ලබා දීමට මැතික දී සෙළඳ අමුතම්ය විසින් විශේෂ ඒකකයක් ද පිහිටුවනු ලැබේ ය.

මේ සමගම් ව විෂිත විෂය පරියන්ට අදාළ විශේෂඇ වෙවැඩුවරුන දිවයින පුරා රෝහල් වෙත ස්ථානගත කළ යුතු ආකාරය පිළිබඳ ව ද අනාගත සඳහා යම් ක්‍රමවත් සැලැස්මක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මූලික රෝහල් (කේන්ද්‍ර රෝහල්) සඳහා පත් කළ යුතු අවම විශේෂඇ වෙවැඩුවරුන් සංඛ්‍යාවන් දැනම්මත් ප්‍රාථමික සෞඛ්‍ය සංචාරය ව්‍යුපාතිය තුළ දක්වා ඇත. මැති කාලයේ දී ග්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ප්‍රවර්ධනය පිළිබඳව විමිසීමේ දී දැකිය යැයි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විවිධ අනු විෂයන් (Sub Specialities) සඳහා නව විශේෂඇ වෙවැඩුවරුන් ප්‍රුජාණුව සම්පූර්ණ කර සේවයට එක් විමයි. උදාහරණ වශයෙන් ලමා හා පැද රෝග, ලමා ස්හායු රෝග, ලමා ව්‍යුක්ති රෝග හා ලමා මත්ත් වෙවැඩු ආදි අනු විෂයන් සඳහා ප්‍රාථ්‍යාග්‍රහක උපාධි ප්‍රුජාණුව ලබා විශේෂඇ වෙවැඩුවරු දැනට සේවයට එක් ව සිටිති. මැතිකාලීන ව සෞඛ්‍ය සේවා වාර් මාලාවට එක් වූ යෝජුමක් ව්‍යව ද අදාළ විෂය පරියන් බිජි විමත් සමග රෝගීනට, වඩා ඉලක්කගත වූ ඉහළ ගුණාත්මක බවකින් යුතු සේවයක් ලබා දීමට හැකියාව ලැබේ ඇත. උදාහරණයක් ලෙස පෙර දී පොදුවේ ලමා රෝග විශේෂඇ වෙවැඩුවරුන් වෙතින් ප්‍රතිකාර ලබා රෝගී දුරුවන්ට දැන් නියමිත අනු විෂයට අදාළ විශේෂඇ වෙවැඩුවරයකු ගෙන් ම ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව ලැබේ ඇත. එනම් අදාළ විෂය පරි බිජි විමත් සමග නිවැරදි යොමු කිරීමේ ක්‍රමවේදයන් හා එම විශේෂයයන් ස්ථානගත කිරීමේ ක්‍රමවත් පිතිපත්තියක් ඇති විය යිත ය.



නොරතුරු එකතුව සම්පාදනය

විශේෂය ප්‍රජා වෙදු
අමිල වන්දුසිර

විශේෂ ස්තූරිය
ප්‍රාථමික සොබඩ සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘතිය අධ්‍යක්ෂ,
හිටුපු සොබඩ සේවා අධ්‍යක්ෂ ජනරාල්
උග්‍රහ්‍ය ප්‍රාථමික වැඩිදියුණු සේවා ව්‍යාපෘතිය මිශ්‍යාචි

11 වැනි පිටපත

මේ තත්ත්ව මාරුගෝපයේන හඳුන්වා දීම හා එට සමාඟම් ව සේවාවන්ගේ ගුණාත්මක අංශය ඉහළට යන්නේ දැයි නහුවුරු කිරීමට පසුවිපරම් කුමෙවියයක් ද හඳුන්වාදීමට යෝජන ය. ඒ අනුව රෝහල්වල හොඳික පහසුකම් හා රෝගීන් වෙනුවෙන් සළසා ඇති අනෙකුත් වෙවදු නො වන සේවාවන්හි තත්ත්වය අඛණ්ඩ ව මැන බැලීමට දිස්ත්‍රික් මට්ටම්න් වරින් වර නිරීක්ෂණ ක්ෂේවායම් යැවෙනු ඇත. ප්‍රති සෞඛ්‍ය අංශයේ සේවාවන්හි තත්ත්වය වරින් වර ඇගයීමට ලක් කිරීමට සේවා සමාලෝචන (Reviews) පවත්වන ආකාරයට රෝගී සත්කාර සේවාවන් ද අඛණ්ඩ ඇගයීමට ලක් කෙරෙනු ඇත. ඒ සඳහා මැතක දී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සේවා ඇගයීමේ නිර්ණායක (Performance Review Indicators) මාලාවක් ද හඳුන්වා දෙන ලදී.

රටක සෞඛ්‍ය සේවා ව පිළිබඳ ජනතාවගේ ගණ-දෙපාස් විවාරිත හා ඒ තොරතුරු මත පදනම් ව සේවාවේ වැශීයියුණු කිරීම සිදු කිරීම ජනතාව, වඩා යහපත් සේවාවක් සැපයීමට ඉතා වැදගත් සාධකයක් වේ. රෝහලක බාහිර රෝගී අංශයන්හි හෝ සායනයකින් හෝ ප්‍රතිකාර ලබාගත්තා රෝගී ජනතාවට රෝහලේ හොඨික පහසුකම් විළිබඳව මෙන් ම සෞඛ්‍ය කාර්යමල්බල කතාබහ කරන හා තමන්ගේ ප්‍රශ්න කෙරෙහි සංවේදී වන ආකාරය පිළිබඳව බොහෝ දී කියන්නට සිත් පහළ වුව ද සේවා 'ලොකු ලොකු තැන්වලට' යොමු කරන්නට පහසු හා නොරෝග්‍යා කුමික්වාස්ථා පෘෂ්ඨ විශ්වාස්ථා බේ

මේ සමස්ත ව්‍යාපෘතියේ අවසාන ඉලක්කය වන්නේ ජනතා සිතුම් පැතුම් හා අනිලාජයන්ට අනුකූල වූ සේවාවක් අපේ රෝහල් මිනින් ලැබෙන බව සාක්ෂාත් කිරීම ය. එහි ලා ජනතා අවශ්‍යතාවන්ට ප්‍රතිචාරාත්මක විම (Responsiveness) ඉතා වැදගත් අවශ්‍යතාවක් ලෙස මෙමුතු හදුනාගෙන ඇත. රෝහල් සේවාව පිළිබඳ මහජනතාවගේ තාප්තිමත් බව මැනී බලැටිමට අධ්‍යාපනයන් (Customer Satisfaction Surveys) සිදු කිරීමට ද කුම්වත් වැඩිපිළිවෙළක් සැකසෙනු ඇත. එසේ ම මහජනතාවගේ ලෝද්‍යා හා මැසිවිලි, නිසි බලධාරීන් වෙත දොමු කරවා ඒවාට සහනයන් හා විසඳුම් කිහින්මින් ලබා දීම පිණිස ද විම්මන් යොදාගැනීමෙන් සැකසෙනු ඇත.